

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

පුවත්පත් නිවේදනය

“ඉන්දියා - ශ්‍රී ලංකා මිත්‍රත්වය නිසඟ, අන්‍යෝන්‍ය, ආධ්‍යාත්මික සහ සදාතනික වේ” ලලිත් ඇතුලත්වුදලි අනුස්මරණ නිදහස් දේශනය පවත්මින් ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා පවසයි

“මාගේ අදහස අනුව අන්තර්සමබන්ධතාවය තේරීමක් නොව අපට ස්වභාවයෙන්ම ලැබී තිබෙන දෙයකි. එසේම, මාගේ අදහස අනුව අන්තර්සමබන්ධතාවය දුර්වලතාවයේ සලකුණක් නොව ශක්තියේ අවියකි”

ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා ඊයේ දින (2019 නොවැම්බර් 26 වන දින) BMICH හිදී ලලිත් ඇතුලත්වුදලි අනුස්මරණ නිදහස් දේශනය “පොදු සහ ආරක්ෂිත අනාගතයක් සඳහා ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙම දේශනය ලලිත් ඇතුලත්වුදලි පදනම, නිදහස සඳහා ඉග්‍රඩිරික් නවුමාන් පදනම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය සඳහා වන ආයතනය විසින් සංවිධානය කර තිබිණ.

මෙම දේශනය ගරු ලලිත් ඇතුලත්වුදලි මැතිතුමාගේ 83 වන ජන්ම දිනය, 11/26 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන්දිය ව්‍යවස්ථා දිනය හා සමගාමීව යෙදී තිබිණ. මහ කොමසාරිස්තුමා ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වූ ජනතාවට සිය උපහාරය පුද කළේය.

මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාවේ පැවති පසුගිය ජනාධිපතිවරණය “ප්‍රජාතන්ත්‍රවාදයේ උළෙලක්” ලෙස හැඳින්විය. එතුමා ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දැක්වූ

අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ පළමු විදෙස් සමභාවනීය අමුත්තා ජයගෑකර් මැතිතුමා බවද සිහිපත් කළේය. ශ්‍රී ලංකා ජනාධිපතිගේ පළමු විදේශ සංචාරය ලෙස මෙම සතියේ අග භාගයේදී සිදු කිරීමට නියමිත ඉන්දිය සංචාරය පිළිබඳවද මහ කොමසාරිස්තුමා කතා කළේය. පාස්කු දින ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදෙස් රාජ්‍ය නායකයා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා බවද මහ කොමසාරිස්තුමා සිහිපත් කළේය. මෙම සියලු ඉහළ පෙළේ සංචාරයන් මගින් ඉන්දියා - ශ්‍රී ලංකා සමබන්ධතාවේ සුවිශේෂී ස්වභාවය පිළිබිඹු වන බව එතුමා ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව රටක දේශ සීමා ආරක්ෂා කරගැනීමට වඩා වැඩි දෙයක් බවත් ලෝකය අනාරක්ෂිත වන්නේ නම් අපටද ආරක්ෂාකාරීව සිටිය නොහැකි බවත් මහ කොමසාරිස්තුමා පෙන්වා දුන්නේය. අන්තර්ජාල සහ සයිබර් අවකාශය සමඟ ගැටෙන මෙම කාලයේදී, අදහස් සහ මතවාද එක් ක්ෂණයකින් එනම් මවුසය ක්ලික් කරන සැණින් දේශසීමාවන්ගෙන් ඔබ්බට ගමන් කරන බව එතුමා ප්‍රකාශ කළේය. ජිහාඩ් මතවාදයන් ප්‍රචර්ධනය කෙරෙන බලවේග පාලනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද එතුමා සඳහන් කළේය.

ආරක්ෂාව සහ සංවර්ධන සහයෝගීතාවය යන ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය පිළිබඳවද මහ කොමසාරිස්තුමා අදහස් දැක්වීය. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් මත පදනම්ව මෙම ක්ෂේත්‍රයන් සඳහා ඉන්දියාවට තවදුරටත් සහය විය හැකි බව එතුමා අවධාරණය කළේය.

වෙනස් නොවන එකම දේ වෙනස බව සඳහන් කළ මහ කොමසාරිස්තුමා අතීතයේ සිරකරුවන් නොවීමේ වැදගත්කමද ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එකට එක්ව අපගේ ජනතාව සඳහා වඩා යහපත් ලෝකයක් නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්න සිතා බැලීමේ වැදගත්කමද ප්‍රකාශ කළේය. අනාගතය සඳහා ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව එතුමාගේ දැකම සමබන්ධයෙන් අදහස් දැක්වමින් මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේ

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එකිනෙකාට හා ලෝකයට ලබා දීමට බොහෝ දේ ඇති බවයි. පෞරාණික ශිෂ්ටාචාරයන්ට උරුමකම කියන නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරුණ ජාතීන්දු වන බව එතුමා සඳහන් කළේය. දෙරට අතර වඩා වැඩි සමබන්ධීයතාවයක්, වැඩි සංචාරයන් සහ විදෙස් සංචාරක ආගමනයන් හා වැඩි ආයෝජනයන් මගින් පවතින විභවතාවය යථාර්ථයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය එතුමා පෙන්වා දුන්නේය.

කොළඹ

2019 නොවැම්බර් 27